

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ 2022 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2022 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1996 අංක 26 දරන බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාල පනතේ 46 වගන්තිය සමඟ කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ හා 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළයුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2022 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නාවූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතීන් යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, විශ්වවිද්‍යාලය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය විශ්වවිද්‍යාලය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

විශ්වවිද්‍යාලයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව, විශ්වවිද්‍යාලයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියාකරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නාවූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්ඵ්‍යයන්ගෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මහභැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත්වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ විශ්වවිද්‍යාලයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ආයතනය ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම පිළිබඳ අභ්‍යන්තර පාලනය

ගනුදෙනු කළමනාකාරිත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරීබලය සහිතව ක්‍රියාත්මක කිරීම, අදාළ වන වාර්තාකරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට අවශ්‍ය වන පරිදි ගනුදෙනු සටහන් කිරීම සහ වත්කම් සඳහා ගිණුම් කටයුතුභාවය පවත්වාගෙන යාම, කළමනාකාරිත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරී බලය සහිතව පමණක් වත්කම්වලට ප්‍රවේශ වීම, සටහන් කරන ලද වත්කම් සඳහා වූ ගිණුම්කටයුතුභාවය පවත්වා වත්කම් සමඟ සාධාරණ කාල වකවානුවලදී සැසඳීම සහ වෙනස්කම් ඇතොත් ඒවා සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම ආදිය සඳහා සාධාරණ තහවුරුවක් ලබාගැනීමට ප්‍රමාණවත් “මනාලෙස සැලසුම් කරන ලද” අභ්‍යන්තර ගිණුම්කරණ පාලන පද්ධතියක් ආයතනය විසින් පවත්වාගෙන යාම අවශ්‍ය වේ.

1.5.2 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 07 හි 65 ඡේදය ප්‍රකාරව ජංගම නොවන වත්කම් හි ඵලදායී ජීව කාලය වාර්ෂිකව සමාලෝචනය කර නොතිබීම හේතුවෙන් සම්පූර්ණයෙන්ම ක්ෂය කරන ලද පිරිවැය රු. 35,695,254 ක් වූ වත්කම් තවදුරටත් භාවිතයට ගනිමින් පැවතුණි. ඒ අනුව වූ ඇස්තමේන්තුගත දෝෂය ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 3 ප්‍රකාරව ප්‍රතිශෝධනය කිරීමට කටයුතු කර නොතිබුණි.	ජංගම නොවන වත්කම්හි ප්‍රත්‍යාගණනය කිරීමේ කාර්යය 2022 වර්ෂයෙහි ආරම්භ කර ඇති බව.	ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූල විය යුතුය.

- | | | |
|---|---|--|
| <p>(ආ) සමාලෝචිත වර්ෂය තුළදී ලැබී තිබූ රු.23,110,000 ක ප්‍රාග්ධන ප්‍රදාන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 11 ප්‍රකාරව මූල්‍ය ප්‍රකාශනවල හඳුනාගැනීමට කටයුතු කර නොතිබුණි.</p> | <p>පිළිතුරු ලබා දී නැත.</p> | <p>ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත ප්‍රකාරව කටයුතු කළ යුතුය.</p> |
| <p>(ඇ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 20 හි 117(ඇ) ඡේදය ප්‍රකාරව අස්පාශ්‍ය වත්කම් දේපළ පිරිසිදු හා උපකරණ යටතේ පෙන්නුම් නොකර මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වෙනම අයිතමයක් ලෙස පෙන්නුම් කළ යුතු වුවද පිරිවැය රු.495,140 ක් වූ පරිගණක මෘදුකාංග වටිනාකම මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දේපළ පිරිසිදු හා උපකරණ යටතේ දක්වා තිබුණි.</p> | <p>2023 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල මෙම අයිතමය අස්පාශ්‍ය වත්කම් ලෙස සටහන් කිරීමට කටයුතු කරනු ලබන බව.</p> | <p>ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත ප්‍රකාරව කටයුතු කළ යුතුය.</p> |

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ කිරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>(අ) 2012 අංක 15 දරන බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාල (සංශෝධන) පනත 11 ඡේදය (ආ) (XV)</p>	<p>අදාළ සංශෝධන පනත අනුව පරිවාස කාලය අවසානයේ නිලධාරීන් ස්ථිර කිරීම සඳහා පරීක්ෂණයක් පැවතිය යුතු වුවද ඊට පටහැනිව අභ්‍යන්තර විගණන අංශයේ සේවයේ නියුතු විගණන සහකාර නිලධාරීන් දෙදෙනෙකු පරීක්ෂණයක් පැවැත්වීමකින් තොරව 1996 අංක 26 දරන බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාල පනතේ 25 වන වගන්තිය ප්‍රකාරව පාලක සභාව අනුමැතිය මත ස්ථිර කර තිබුණි.</p>	<p>1996 අංක 26 දරන බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාල පනතේ 25 වන වගන්තිය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උසස් අධ්‍යාපන ආයතන සඳහා ආයතන සංග්‍රහයේ III පරිච්ඡේදයේ 21.1.4 වගන්ති ප්‍රකාරව පාලක සභාව විසින් ස්ථිර කිරීමට අදාළ කටයුතු සිදුකර ඇත.</p>	<p>2012 අංක 15 දරන බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාල (සංශෝධන) පනත ප්‍රකාරව කටයුතු කළ යුතුය.</p>

(ආ) ශ්‍රී ලංකා
 ප්‍රජාතාන්ත්‍රික
 සමාජවාදී
 ජනරජයේ
 ආයතන
 සංග්‍රහය

<p>i. XIX වැනි පරිච්ඡේදයේ ඡේදය 5.2</p>	<p>උපලේඛනගත නිවාසවල පදිංචි අධ්‍යයන කාර්යය මණ්ඩලයේ 9 දෙනෙකුගෙන් නිවාස කුලී අයකිරීමකින් තොරව හා අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩලයේ අනිකුත් නිවාසලාභීන් දෙදෙනෙකුගෙන් මාසිකව පිළිවෙලින් රු.500 ක් හා රු.2,000ක් බැගින් ආයතන සංග්‍රහයේ විධිවිධානවලට පටහැනිව නිවාස කුලී අයකර තිබුණි.</p>	<p>නේවාසිකාගාර නියමාවලි සහ ගාස්තු ඇතුළත් වාර්තාව 2023.03.10 දින පැවති 272 පාලක සභාව විසින් අනුමත කර ඇති අතර එකී වාර්තාව පදනම් කරගෙන 2023 අප්‍රේල් සිට ගාස්තු අය කිරීමට කටයුතු කර ඇති බව.</p>	<p>ආයතන සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතුය.</p>
<p>ii. XIX වැනි පරිච්ඡේදයේ 5.8 ඡේදය</p>	<p>විශ්වවිද්‍යාලයේ නිවාස පහසුකම් ලබාදී තිබුණු නේවාසිකාගාර හා නිල නිවාස 06 ක් වෙනුවෙන් විදුලිය සඳහා රු.6,187,804 ක් සහ නේවාසිකාගාර හා නිල නිවාස 05 ක් වෙනුවෙන් ජලය සඳහා රු.1,583,661 ක් ද සමාලෝචිත වර්ෂය තුළ විශ්වවිද්‍යාල අරමුදලින් ගෙවා තිබුණි. එමෙන්ම මෙම නිල නිවාස සඳහා වෙන් වූ විදුලිය සහ ජල මීටර් සවි කිරීමට කටයුතු කර නොතිබුණි.</p>	<p>ප්‍රධාන පරිශ්‍රයන් සඳහා පොදුවේ ජල හා විදුලි සම්බන්ධතාවයන් ලබා ගෙන ඇති අතර උද්‍යාන නඩත්තු කටයුතු හා විශ්වවිද්‍යාලයේ අනෙකුත් කටයුතු සඳහාත් එම ජල හා විදුලි සැපයුම් මගින්ම භාවිතයට ගන්නා බැවින් නේවාසිකාගාර පහසුකම් ලබා දීමේදී නේවාසිකාගාර යටතේ පවතින ජල හා විදුලි වියදම නිශ්චය කරගත නොහැකි බව. මෙම විගණන විමසුම කාර්ය මණ්ඩල නේවාසික කමිටුව (S.R.C.) වෙත යොමු කර තීරණයක් ගැනීමට කටයුතු කරනු ලබන බව.</p>	<p>ආයතන සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතුය.</p>

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.19,423,278 ක උනන්දුවක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ උනන්දුව රු.47,292,364 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.27,869,086 ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වර්ධනයට පුනරාවර්තන ප්‍රතිපාදන රු.53,800,000, ආයෝජන පොලී හා විවිධ ආදායම් වැඩි වීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

2.2 අනුපාත විශ්ලේෂණය

ඉකුත් වර්ෂයේ ජංගම වත්කම් අනුපාතය 1:1.36 ක් වූ අතර සමාලෝචිත වර්ෂයේදී එය 1:1.37 ක් ලෙස වර්ධනය වී තිබුණි. ක්ෂණික වත්කම් අනුපාතය 1: 1.32 සිට 1:1.29 දක්වා වැඩිවී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්යය මණ්ඩල පොදු සේවක වෘත්තීය සමිතියේ මහසභා රැස්වීම අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් බැහැර ප්‍රදේශයක පැවැත්වීමට කළමනාකරණය විසින් ගෙන තිබූ තීරණය මත 2019 සහ 2020 වර්ෂයන්හි පැවති රැස්වීම් වලට නිලධාරීන් සහභාගී කරවීමට වැය වූ රු.788,000 ක බස් ගාස්තුව විශ්වවිද්‍යාල අරමුදලින් දැරීම මතභේදනාත්මක විය. එමෙන්ම 2019 වර්ෂයේ රැස්වීම සිගිරිය ප්‍රදේශයේත් 2022 වර්ෂයේ රැස්වීම ත්‍රිකුණාමල ප්‍රදේශයේත් පවත්වා කතරගම ප්‍රදේශයේ පැවැත්වූ බවට ප්‍රවාහන ගාස්තු ගෙවීම නිසා එකතුව රු.642,711 ක අධි ප්‍රවාහන ගාස්තුවක් ගෙවා තිබුණි.	2022 සැප්තැම්බර් 23 වන දින පැවැති වෘත්තීය සමිති මහා සභා සම්මේලනය සහ 2019 නොවැම්බර් 22 වන දින පැවැති වෘත්තීය සමිති මහා සභා සම්මේලනය කතරගම දී පවත්වා ඇති බවට වෘත්තීය සමිතිය විසින් ලිඛිතව දන්වා ඇති බව. මේ සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් කිරීමටත් පාලක සභාවට යොමු කර තීරණයක් ගැනීමට කටයුතු කරනු ලබන බව.	විගණන නිරීක්ෂණය සමාලෝචනයකර නිරවුල් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකල යුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
1996 බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාල පනතේ 3(i) හා 3(v) වගන්තිය අනුව බුදුන් වහන්සේගේ ඉගැන්වීමට අනුව ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පුහුණු කිරීමේ පරමාර්ථය මුල් කරගෙන විශ්වවිද්‍යාලයේ සියලු ඉගැන්වීම් හා පාඨමාලා කටයුතු සිදු විය යුතු වුවද එයට පටහැනිව විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි, බාහිර උපාධි හා විස්තාරික පාඨමාලා ඒකකය මගින් ජ්‍යෙෂ්ඨ සහතික පත්‍ර පාඨමාලාවක් පවත්වාගෙන යාමට කටයුතු කර තිබුණි.	1996 බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාල පනතේ 3(V) වගන්තිය ප්‍රකාරව ජ්‍යෙෂ්ඨ යනු ලාංකීය බෞද්ධ සංස්කෘතියට අනුගත වූවක් බැවින් සනාතන සභාවේ හා පාලක සභාවේ අනුමැතියෙන් ජ්‍යෙෂ්ඨ සහතික පත්‍ර පාඨමාලාව ආරම්භ කර ඇති බව.	පනතේ අරමුණු ඉටුවන අයුරින් ඊට අදාළ පාඨමාලා පමණක් පැවැත්විය යුතුය.

3.3 නිෂ්කාර්ය හෝ උන උපයෝජිත දේපල, පිරිසහ හා උපකරණ

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2020 ජනවාරි 14 දින වනවිට රු.80,843,406 ක පිරිවැයක් දරා වැඩ නිම කර තිබූ විදේශ සිසුන් 25 දෙනෙකු සඳහා වූ නේවාසිකාගාරය විගණන දිනය වූ 2023 මාර්තු 15 දින වන විට ඉදිකිරීම් නිමකර වසර 03 කට වඩා කාලයක් ගත වී තිබුණද එක් සිසුවෙකු පමණක් නේවාසිකව සිටීම හේතුවෙන් එම ගොඩනැගිල්ල හා පිරිවැය රු.3,411,000 ක් වූ විදුලිය හා සවි කිරීම්ද දීර්ඝ කාලයක සිට නිෂ්කාර්යයව පැවතිණි.	විදේශීය ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ නමක් පමණක් අභ්‍යන්තර උපාධිය හැදෑරීම සඳහා ලියාපදිංචි වී ඇති බව.	වත්කම් ඵලදායීව උපයෝජනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.

3.4 කොන්ත්‍රාත් පරිපාලනයේ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සම්පත් කළමනාකරණය පිළිබඳ තොරතුරු තාක්ෂණ පද්ධතිය (Enterprise Resource Planning) ස්ථාපනය කිරීමේ රු.මිලියන 08 ක කොන්ත්‍රාත්තුව 2017 ජූනි 01 දිනෙන් ආරම්භ කර 2018 මැයි 31 දින වන විට අවසන් කළ යුතු විය. එහෙත් 2023 මාර්තු 31 දින වන විටත් රු.මිලියන 4 ක් වැයකර තිබුණද පද්ධතිය සම්පූර්ණ කිරීමට අපොහොසත් වී තිබුණි.	අන්තර්ජාල සම්බන්ධතාවය විශ්වවිද්‍යාලයට භාරගැනීමෙන් අනතුරුව ERP මොඩියුලවල පවත්නා දෝෂ නිවැරදි කර විශ්වවිද්‍යාලයට භාරදීමට කටයුතු කරන ලෙස අදාළ සැපයුම්කරු වෙත උපදෙස් ලබා දී ඇති බව.	ගිවිසුම් ප්‍රකාරව කොන්ත්‍රාත්තුව නිම කරවා ගැනීමටත් වත්කම් ඵලදායී හා කාර්යක්ෂමව භාවිතයට ගැනීමටත් කටයුතු කළ යුතුය.
(ආ) කොන්ත්‍රාත් වටිනාකම රු.384,409,981 ක් වූ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බහු කාර්යය ගොඩනැගිල්ල ඉදිකිරීම 2020 මැයි 22 දින ආරම්භ කර 2022 මැයි 01 දිනෙන් අවසන් කිරීමට ගිවිසුම්ගත වී තිබුණද 2023 අප්‍රේල් 30 වන දින වන විටත් දින දීර්ඝ කරමින් පැවති අතර මූල්‍ය දූෂ්කරතා හේතුවෙන් අතරමඟ නවතා දමා තිබුණි. 2023 ජනවාරි 13 දිනට විගණනය විසින් කරන ලද ස්ථානීය පරීක්ෂාවේදී නොකරන ලද වැඩ වෙනුවෙන් රු.5,000,578 ක් හා බිල්පත් සඳහා අධිගෙවීම් හේතුවෙන් රු.6,603,970 ක් කොන්ත්‍රාත්කරුට වැඩිපුර ගෙවා තිබුණි.	මෙම කොන්ත්‍රාත්කරු විසින් 2023.04.25 දින ව්‍යාපෘතියෙහි වැඩ නැවත ආරම්භ කර ඇති බැවින් ඉදිරියේදී ඔබගේ නිරීක්ෂණ අනුව මේ පිළිබඳව අවධානය යොමුකොට අදාළ ගෙවීම් කටයුතු සඳහා නිර්දේශය ලබා දෙන බව.	විගණන නිරීක්ෂණය සමාලෝචනය කර නිරවුල් කිරීම සඳහා විධිමත් ක්‍රියාමාර්ග ගත යුතුය.